

**කසල කළමනාකරණය දියුණු කිරීම මගින් සාගර ආරක්ෂා කිරීමට
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ එක් වෙයි.**

බටහිර වෙරළබඩ ප්‍රදේශයේ හා ගාලු දිස්ත්‍රික්කයේ නාගරික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා සැප්තැම්බර් 25 වැනිදා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද (USAID) ආයතනය විසින් දේශීය සංවිධාන තුනකට දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 97ක (ඩොලර් 625,000ක) ප්‍රදානයක් කරන ලදී.

සාගර පරිසරයට ජලාස්ථික් හා පොලිතින් අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීමට, මෙම දේශීය සංවිධාන තුන වන ජනතාක්ෂන්, සෙවණත හා සංවර්ධනය පහසු කිරීමේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය, ප්‍රජාවන් හා පළාත් පාලන ආයතන සමඟ එක්ව කටයුතු කරනු ඇත. මෙයට අමතරව නියම ආකාරයට අපද්‍රව්‍ය වෙන් කිරීම පිළිබඳ ව ප්‍රජාවන් දැනුවත් කිරීමට හා පුහුණු කිරීමට ද ඔවුන් කටයුතු කරනු ඇත. පොලිතින් හා ජලාස්ථික් නියම ආකාරයට වෙන් කිරීමත් ඒවා නැවත භාවිතයට ගැනීමත් පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීමට පළාත් පාලන ආයතන, සිවිල් සමාජ හා පුද්ගලික අංශය අතර හවුල් සබඳතා ගොඩ නැගීමට ද මෙම ආධාර මුදල් යොදා ගනු ලැබේ.

“පසුගිය දශක කීපය තුළ නාගරික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවලට වඩා ඒවා වැළැක්වීම හා ප්‍රතිචක්‍රීකරණයට වැඩි අවධානයක් යොමු වී තිබේ. අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද (USAID) ආයතනයේ ආධාරය නිසා අපද්‍රව්‍ය අවම කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය, ප්‍රතිසාධනය හා බැහැර කිරීම ඇතුළත් “අපද්‍රව්‍ය ධුරාවලියක්” අනුව කටයුතු කිරීමට ශ්‍රී ලාංකික ආයතනවලට හැකිවනු ඇත”යි අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද (USAID) ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කාර්යාලයේ අධ්‍යක්ෂ ඇන්ඩ්‍රූ සිසෝන් ප්‍රකාශ කළේය.

සුපිරි වෙළඳසැල්, ආපනශාලා හා හෝටල් ආදී ව්‍යාපාර අධික ලෙස පොලිතින් හා ජලාස්ථික් භාවිතයට ගැනීමේ හේතු විශ්ලේෂණය කිරීමට ද මෙම ආධාර මුදල් යොදා ගනු ඇත. දැනට ක්‍රියාත්මක වන තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රයත්නයන් ද මෙම ව්‍යාපෘතිය මගින් ඇගයීමට ලක් කෙරේ. මෙම විශ්ලේෂණ මත පදනම්ව විකල්ප ද්‍රව්‍ය භාවිතයට ගැනීම පිළිබඳ සැලසුමක් ද විශේෂඥයින් විසින් සකස් කරනු ඇත. මෙයට අමතරව කොම්පොස්ට් නිපදවීම හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හා නැවත භාවිතයට ගත හැකි ජලාස්ථික් අලෙවිය තුළින් ආදායම් ඉපයීමේ හා ජීවනෝපාය ක්‍රම බිහි කිරීමට ද කටයුතු කරනු ඇත.